

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka

අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය, 2023 (2024)
கல்விப் பொதுத் தராதரப் பத்திர (உயர் தர)ப் பரீட்சை, 2023 (2024)
General Certificate of Education (Adv. Level) Examination, 2023 (2024)

ගිණුම්කරණය

I

கணக்கீடு

I

Accounting

I

33

S

I

පැය දෙකයි

இரண்டு மணித்தியாலம்

Two hours

උපදෙස්:

- * සියලුම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
- * අංක 1 සිට 30 තෙක් වූ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තෝරා එහි අංකය ප්‍රශ්නයට ඉදිරියෙන් ඇති තිත් ඉර මත ලියන්න.
- * අංක 31 සිට 50 තෙක් වූ ප්‍රශ්නවලට කෙටි පිළිතුරු අදාළ තිත් ඉර මත ලියන්න.
- * සෑම ප්‍රශ්නයකටම සමාන ලකුණු තිබේ.
- * විභාග අංකය, ඉහළින් ඇති කොටුවේ පැහැදිලිව සටහන් කරන්න.
- * වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර භාවිතයට අවසර දෙනු ලැබේ.

විභාග අංකය

පරීක්ෂකගේ ප්‍රයෝජනය සඳහා පමණි.

	අත්සන	සංකේත අංක	I පත්‍රය සඳහා	
			ප්‍රශ්න අංකය	ලකුණු
1 වන පරීක්ෂක			01 - 30	
2 වන පරීක්ෂක			31 - 50	
අති.ප්‍රධාන පරීක්ෂක				
ගණිත පරීක්ෂක				
ප්‍රධාන පරීක්ෂක			එකතුව	

- පහත දැක්වෙන කුමන ප්‍රකාශය, ගිණුම්කරණයේ මූලික පරමාර්ථය වඩාත් හොඳින් විස්තර කරනු ලබයි ද?
 (1) මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සඳහා ගනුදෙනු සටහන් කිරීම
 (2) නෛතික අවශ්‍යතා සපුරාලීම සඳහා පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම
 (3) ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා ආයතනයක් පිළිබඳ තොරතුරු සැපයීම
 (4) ආයතනයක් පිළිබඳ තොරතුරු එහි කළමනාකරුවන්ගේ භාවිතය සඳහා වාර්තා කිරීම
 (5) ආයතනයක වාර්ෂික බාහිර විගණනය සඳහා මූල්‍ය ප්‍රකාශන මගින් තොරතුරු සැපයීම (.....)
- ආයතනයක මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි, වත්කම් සහ වගකීම්, ජංගම සහ ජංගම නොවන ලෙස වර්ගීකරණය කිරීමට පහත කුමන ගිණුම්කරණ සංකල්පය පදනම් සපයනු ලබයි ද?
 (1) උපචිත (2) සංගතතා (3) අඛණ්ඩ පැවැත්ම
 (4) ප්‍රමාණාත්මකභාව (5) කාලවච්ඡේද (.....)
- කල්බදු ගැනුම්කරුගේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි භාවිත අයිතිය සහිත වත්කම් හඳුනා ගැනීම සඳහා පහත කුමන ගිණුම්කරණ සංකල්පය පදනම් සපයනු ලබයි ද?
 (1) ඒකක (2) සංගතතා (3) කාලවච්ඡේද
 (4) යථාරූපී (5) විවක්ෂණ (.....)

● අංක 4, 5 සහ 6 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

මිහිරි විසින් රු. 500 000 ක මුදලක් හා රු. 400 000 ක් වටිනා ලී බඩු ආයෝජනය කරමින් 2023.01.01 දින වෙළෙඳ ව්‍යාපාරයක් ආරම්භ කරන ලදී. මෙම ව්‍යාපාරය මෙදිනම එකතු කළ අගය මත බදු (VAT) සඳහා ලියාපදිංචි කරන ලදී. කෙසේ වුව ද, ගැනුම් මත VAT නොමැති බව උපකල්පනය කරන්න.
පහත ගනුදෙනු 2023 ජනවාරි මාසය තුළදී සිදු විය.

ගනුදෙනු අංකය	දිනය	ගනුදෙනුව
1	01.05	පිරිවැය රු. 400 000 ක් වූ භාණ්ඩ දේශාන් ප්‍රේධර්ස් වෙතින් ණයට මිල දී ගන්නා ලදී.
2	01.08	දේශාන් ප්‍රේධර්ස්ගෙන් මිල දී ගත් රු. 30 000 ක භාණ්ඩ ආපසු යවන ලදී.
3	01.15	පිරිවැය රු. 250 000 ක් වූ භාණ්ඩ රු. 345 000 කට අත්පිට මුදලට විකුණන ලදී (රු. 45 000 ක VAT ඇතුළත්ව).
4	01.22	පිරිවැය රු. 100 000 ක් වූ භාණ්ඩ රු. 138 000 කට ණයට විකුණන ලදී (රු. 18 000 ක VAT ඇතුළත්ව).
5	01.25	දේශාන් ප්‍රේධර්ස්ට ගෙවිය යුතු මුදල පියවීම සඳහා වෙක්පතක් නිකුත් කරන ලදී.

[ලැබූ පිටුව බලන්න.

03030001380113837



4. ගනුදෙනු අංක 1, 2 සහ 3 ඒවා සිදු වූ අනුපිළිවෙළ අනුව මිහිරිගේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීම සඳහා භාවිත කරනු ලබන මූලාශ්‍ර ලේඛන මොනවා ද?

- (1) ඉන්වොයිසිය, හරපත, ඉන්වොයිසිය
- (2) ඉන්වොයිසිය, බැරපත, ඉන්වොයිසිය
- (3) ඉන්වොයිසිය, හරපත, ලදුපත
- (4) ගෙවීම් වවුචරය, බැරපත, ලදුපත
- (5) ගෙවීම් වවුචරය, ජර්නල් වවුචරය, ලදුපත

(.....)

5. මිහිරිගේ ආරම්භක ආයෝජනය සහ ගනුදෙනු අංක 3 සහ 5 ඒවා සිදු වූ අනුපිළිවෙළින් සටහන් කිරීම සඳහා භාවිත කරනු ලබන මූලික සටහන් පොත් කවරේ ද?

- (1) මුදල් ලැබීම් ජර්නලය, පොදු ජර්නලය, විකුණුම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය
- (2) මුදල් ලැබීම් ජර්නලය, පොදු ජර්නලය, විකුණුම් ජර්නලය, මුදල් ලැබීම් ජර්නලය
- (3) පොදු ජර්නලය, මුදල් ලැබීම් ජර්නලය, විකුණුම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය
- (4) මුදල් ලැබීම් ජර්නලය, පොදු ජර්නලය, මුදල් ලැබීම් ජර්නලය, මුදල් ගෙවීම් ජර්නලය
- (5) පොදු ජර්නලය, පොදු ජර්නලය, මුදල් ලැබීම් ජර්නලය, මුදල් ලැබීම් ජර්නලය

(.....)

6. ගනුදෙනු අංක 3 සහ 4 හි ශුද්ධ බලපෑම පහත කුමන ගිණුම්කරණ සමීකරණයෙන් පෙන්වනු ලබයි ද?

	වත්කම් (රු.'000)	=	වගකීම් (රු.'000)	+	ශීතකම (රු.'000)
(1)	+ 70		+ 63		+ 7
(2)	+ 115		+ 45		+ 70
(3)	+ 133		0		+ 133
(4)	+ 133		+ 45		+ 88
(5)	+ 133		+ 63		+ 70

(.....)

7. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත සමඟි පොදු සමාගමේ කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශනවල පෙන්වනු ලබන ලද ලාභය රු. 360 000 ක් විය. මෙම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමෙන් පසුව පහත වැරදි අනාවරණය විය.

- මෝටර් රථ දෙවන වර ප්‍රත්‍යාගණනය කිරීමෙන් වර්ෂය තුළදී ඇති වූ රු. 120 000 ක අතිරික්තය, වෙනත් ආදායම් ලෙස හඳුනාගෙන තිබුණි. කෙසේ වුව ද, මෙම අතිරික්තය ගිණුම්ගත කිරීමේදී මෝටර් රථ වෙනුවෙන් පසුගිය වර්ෂයක හඳුනාගත් ප්‍රත්‍යාගණන හිඟය වූ රු. 80 000 සැලකිල්ලට ගෙන නොතිබුණි.
- ප්‍රවර්තන වර්ෂයට අදාළ ඡායාපිටපත් යන්ත්‍රයේ නඩත්තු වියදම වූ රු. 30 000 ක් 2022.04.01 දින ගෙවන ලද අතර එය කාර්යාල උපකරණ ගිණුමට හර කර මුදල් ගිණුමට බැර කර තිබුණි. වර්ෂය සඳහා කාර්යාල උපකරණවල පිරිවැය මත වාර්ෂිකව 20% බැගින් ක්ෂය කර ඇත.

ඉහත වැරදි නිවැරදි කළ පසු 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිවැරදි ලාභය කොපමණ ද?

- (1) රු. 216 000
- (2) රු. 250 000
- (3) රු. 256 000
- (4) රු. 290 000
- (5) රු. 296 000

(.....)

8. අරුණ ට්‍රේඩර්ස් කේවල ස්වාමි ව්‍යාපාරයකි. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී පිරිවැය රු. 20 000 ක් වූ තොගයක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එම අලාභයෙන් 80% ක් රක්ෂණ සමාගම විසින් ප්‍රතිපූර්ණය කරන ලදී. තොග හානිය සහ රක්ෂණ වන්දිය සම්බන්ධයෙන් කිසිදු ගැළපීමක් ගිණුම් පොත්වල සිදුකර නොමැත. කෙසේ වුව ද, 2023.03.31 දිනට පැවති භෞතික තොගය මත අවසාන තොගය ආගණනය කර ඇත. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා දළ ලාභය සහ ශුද්ධ ලාභය පිළිවෙළින් රු. 150 000 ක් සහ රු. 80 000 ක් විය.

තොග හානිය සහ රක්ෂණ වන්දිය ගිණුම් පොත්වල නිසි පරිදි ගළපා තිබුණේ නම්, නිවැරදි දළ ලාභය සහ ශුද්ධ ලාභය කොපමණ ද?

	දළ ලාභය (රු.)	ශුද්ධ ලාභය (රු.)
(1)	146 000	76 000
(2)	150 000	84 000
(3)	166 000	76 000
(4)	170 000	76 000
(5)	170 000	96 000

(.....)

[තුන්වැනි පිටුව බලන්න.

● අංක 9 සහ 10 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

නිෂ්පාදන ව්‍යාපාරයක් වන සීමිත අරලිය පොදු සමාගම එහි මෙහෙයුම් කටයුතු 2022.04.01 දින ආරම්භ කරන ලදී. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ව්‍යාපාරයේ සිදු වූ ගනුදෙනුවලට අදාළව පහත තොරතුරු දී ඇත.

	වටිනාකම (රු. මිලියන)
2022.04.01 දින මිල දී ගත් යන්ත්‍රවල පිරිවැය (එළඳායි ජීවකාලය වසර 10 කි).	8 000
මිල දී ගත් අමුද්‍රව්‍යවල පිරිවැය	5 500
සෘජු ශ්‍රම පිරිවැය	4 000
නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය (යන්ත්‍ර ක්ෂය හැර)	800

අතිරේක තොරතුරු:

- මිල දී ගත් අමුද්‍රව්‍යවලින් 20% ක් 2023.03.31 දිනට නොගය ලෙස ඉතිරිව ඇත.
- 2023.03.31 දිනට නොනිමි නොගය රු. මිලියන 450 ක් විය. නොනිමි නොගය ප්‍රාථමික පිරිවැයට අගය කරනු ලබයි.
- රුපියල් මිලියන 550 ක පිරිවැය වූ අමුද්‍රව්‍ය වර්ෂය තුළදී සම්පූර්ණයෙන්ම විනාශ විය.

9. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ප්‍රාථමික පිරිවැය කොපමණ ද?

- (1) රු. මිලියන 7 400 (2) රු. මිලියන 7 850 (3) රු. මිලියන 7 950
(4) රු. මිලියන 8 200 (5) රු. මිලියන 8 950 (.....)

10. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුළු නිෂ්පාදන පිරිවැය කොපමණ ද?

- (1) රු. මිලියන 9 000 (2) රු. මිලියන 9 200 (3) රු. මිලියන 9 450
(4) රු. මිලියන 9 550 (5) රු. මිලියන 10 000 (.....)

● අංක 11 සහ 12 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

කේවල ස්වාමි ව්‍යාපාරයක් වන පියුම් ට්‍රේඩර්ස් එහි හිමිකම් වාර්තා නිසි පරිදි පවත්වාගෙන ගොස් නොතිබුණි. මෙම ව්‍යාපාරයට අදාළ තොරතුරු සමහරක් පහත දී ඇත.

	2023.03.31 දිනට (රු.'000)	2022.03.31 දිනට (රු.'000)
දේපළ, පිරිසිදු සහ උපකරණ - ධාරණ වටිනාකමට	5 000	3 000
තොගය	?	1 800
වෙළෙඳ ණයගැතියෝ	1 500	1 000
වෙළෙඳ ණයහිමියෝ	1 200	800

2023.03.31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ මෙහෙයුම් වියදම් රු. 250 000 ක් වර්ෂය තුළදී මුදලින් ගෙවන ලදී. තවද මෙම වර්ෂය තුළදී වෙළෙඳ ණයගැතියන්ගෙන් රු. 3 000 000 ක් එකතු කර ගන්නා ලද අතර, රු. 2 500 000 ක් වෙළෙඳ ණයහිමියන්ට ගෙවන ලදී. සියලු විකුණුම් සහ ගැනුම් ණය පදනමට සිදුකරනු ලබයි. වර්ෂය තුළදී පිරිවැය රු. 2 250 000 ක් වූ උපකරණ මිල දී ගත් අතර, දේපළ, පිරිසිදු සහ උපකරණ ඉවත් කිරීම සිදු වී නොමැත. පිරිවැය මත 25% ක ලාභයක් සහිතව ආයතනය විසින් භාණ්ඩ විකුණනු ලබයි.

11. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය:

- (1) රු. 1 875 000 (2) රු. 2 000 000 (3) රු. 2 100 000
(4) රු. 2 625 000 (5) රු. 2 800 000 (.....)

12. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ශුද්ධ ලාභය සහ 2023.03.31 දිනට තොගය:

ශුද්ධ ලාභය (රු.'000)	2023.03.31 දිනට තොගය (රු.'000)
(1) 200	1 900
(2) 200	2 075
(3) 375	1 900
(4) 375	2 075
(5) 450	1 900

(.....)

13. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියට අනුව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - සියලු හවුල්කරුවන් ලාභාලාභ සම සමච්ඡේදයක් ලබයි.
B - විශ්‍රාම යන හවුල්කරුවකුට, ඔහු/ඇය විශ්‍රාම යන අවස්ථාවේදී ලැබිය යුතු මුදල මත 5% ක වාර්ෂික පොලියක් ලැබීමට අයිතියක් ඇත.
C - සෑම හවුල්කරුවකුටම හවුල් ව්‍යාපාරයේ කළමනාකරණයට සහභාගි විය හැකි නමුත් ඒ සඳහා වේතනයක් ලැබීමට අයිතියක් නොමැත.

- (1) A පමණි. (2) A හා B පමණි. (3) A හා C පමණි.
(4) B හා C පමණි. (5) A, B හා C යන සියල්ලම ය. (.....)

18. 'LKAS 2 - තොග' ප්‍රමිතයට අනුව පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ කිවැරදි වේ ද?

A - තොග පිරිවැය සෑම විටම පිරිවැය සූත්‍රයක් පදනම්ව ගණනය කළ යුතු වේ.

B - ශුද්ධ උපලබ්ධි අගයට තොග කපා හැරීමෙන් ඇතිවන අලාභය, වියදමක් ලෙස එය සිදු වූ කාලච්ඡේදය තුළ හඳුනාගැනේ.

C - සාමාන්‍ය ව්‍යාපාර කටයුතුවලදී විකිණීම සඳහා පවත්වාගනු ලබන වත්කම් තොග ලෙස සලකනු ලබයි.

(1) A පමණි.

(2) C පමණි.

(3) A හා C පමණි.

(4) B හා C පමණි.

(5) A, B හා C යන සියල්ලම ය.

(.....)

19. සීමිත ජනක පොදු සමාගම 2022.04.01 දින සංස්ථාපනය කරන ලදී. මෙම සමාගම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් මූල්‍යනය කර ඇත. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සමාගමේ ගිණුම් පොත්වලින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

රු.'000

අත්පිට විකුණුම්	1 500
ණයට විකුණුම්	3 600
වෙළෙඳ ණයගිණියන්ට ගෙවීම්	1 600
මෙහෙයුම් වියදම්	1 100
ගෙවූ ආදායම් බදු	200

සියලු ගැනුම්, ණය පදනම් මත සිදු කර ඇත.

වර්ෂයේ මෙහෙයුම් වියදම් තුළ රු. 500 000 ක ක්ෂය වියදම් ඇතුළත් විය. 2023.03.31 දිනට වෙළෙඳ ණයගැතියෝ රු. 900 000 ක් විය. 2023.03.31 දිනට ඉදිරියට ගෙවූ වියදම් හෝ උපවිත වියදම් නොතිබුණි.

'LKAS 7 - මුදල් ප්‍රවාහ ප්‍රකාශනය' ප්‍රමිතයට අනුව 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය කොපමණ ද?

(1) රු. 1 800 000

(2) රු. 1 900 000

(3) රු. 2 300 000

(4) රු. 3 200 000

(5) රු. 3 900 000

(.....)

20. සීමිත අමා පොදු සමාගම 2020.04.01 දින පිරිවැය රු. 3 600 000 ක් වූ යන්ත්‍රයක් මිල දී ගන්නා ලදී. මෙදිනට යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය සහ සුන්බුන් අගය පිළිවෙළින් වසර 8 ක් සහ රු. 400 000 ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. 2022.04.01 දින මෙම යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය සහ සුන්බුන් අගය සමාලෝචනය කරන ලදී. ඒ අනුව, ආරම්භයේ දී ඇස්තමේන්තු කරන ලද යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය සහ සුන්බුන් අගය පිළිවෙළින් වසර 6 ක් සහ රු. 600 000 ක් ලෙස සංශෝධනය කරන ලදී.

'LKAS 16 - දේපළ, පිරිසත සහ උපකරණ' ප්‍රමිතයට අනුව, 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හඳුනාගත යුතු මෙම යන්ත්‍රයේ ක්ෂය වියදම:

(1) රු. 333 333

(2) රු. 366 667

(3) රු. 500 000

(4) රු. 550 000

(5) රු. 700 000

(.....)

21. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සීමිත සුමුදු පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා 2023.05.20 දින අධ්‍යක්ෂවරුන් විසින් අනුමත කරන ලදී.

• සමාගමට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් සම්බන්ධයෙන් වන්දියක් ලෙස රු. 600 000 ක් ගෙවන ලෙස 2023.05.01 දින උසාවි නියෝගයක් ලැබුණි. මෙම නඩුව සම්බන්ධයෙන් රු. 800 000 ක වන්දි සඳහා ප්‍රතිපාදනයක් 2023.03.31 දිනට මූල්‍ය ප්‍රකාශනවල හඳුනාගෙන තිබුණි.

• සමාගමේ ණයගැතියකු බුන්වත් වි ඇති බව 2023.05.10 දින ප්‍රකාශයට පත් කරන ලදී. 2023.03.31 දිනට මෙම ණයගැතියාගෙන් ලැබිය යුතු මුදල රු. 600 000 ක් විය.

ඉහත සිද්ධීන් සැලකිල්ලට ගැනීමට පෙර, 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභය රු. 3 500 000 ක් විය.

'LKAS 10 - වාර්තාකරණ කාලච්ඡේදයට පසු සිදුවීම්' ප්‍රමිතයට අනුකූල වන පරිදි අදාළ ගැලපීම් කිරීමෙන් පසු, 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිවැරදි ලාභය කොපමණ ද?

(1) රු. 2 700 000

(2) රු. 3 100 000

(3) රු. 3 300 000

(4) රු. 3 500 000

(5) රු. 3 700 000

(.....)

22. 'LKAS 37 - ප්‍රතිපාදන, අසම්භාව්‍ය වගකීම් සහ අසම්භාව්‍ය වත්කම්' ප්‍රමිතයට අනුව, පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ කිවැරදි වේ ද?

A - අසම්භාව්‍ය වත්කම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි හඳුනා නොගත යුතු ය.

B - අනාගත මෙහෙයුම් අලාභ සඳහා ප්‍රතිපාදන හඳුනා නොගත යුතු ය.

C - අසම්භාව්‍ය වගකීම් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි හඳුනාගනු ලබන්නේ විය හැකි බැඳීමක් ඇති විට පමණි.

(1) A පමණි.

(2) B පමණි.

(3) C පමණි.

(4) A හා B පමණි.

(5) A හා C පමණි.

(.....)

23. සිසිල් බිම නිෂ්පාදනය කරන සමාගමකට අදාළ තොරතුරු පහත දී ඇත.

	රු.'000
2023.01.01 දිනට නොගය	5 500
2023.12.31 දිනට:	
- ජංගම වත්කම්	15 000
- ජංගම වගකීම්	7 500

- ජංගම වත්කම් තුළ නොගය රු. 6 500 000 ක් ද ඉදිරියට කළ ගෙවීම් රු. 2 500 000 ක් ද ඇතුළත්ව ඇත.
- 2023.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විකුණුම් පිරිවැය රු. 36 000 000 ක් වේ.

වර්ෂයක් සඳහා වැඩ කරන දින ගණන 360 ක් ලෙස උපකල්පනය කරන්න.

සමාගමේ ක්ෂණික වත්කම් අනුපාතය සහ නොග රැඳවුම් කාලය:

ක්ෂණික වත්කම් අනුපාතය	නොග රැඳවුම් කාලය (දින)
(1) 0.80	60
(2) 0.80	65
(3) 1.13	60
(4) 1.13	65
(5) 1.25	60

(.....)

24. කළමනාකරණ ගිණුම්කරණ වාර්තා සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - ආයතනයේ අභ්‍යන්තර ඇල්මැති පාර්ශ්වයන් සඳහා කළමනාකරණ ගිණුම්කරණ වාර්තා පිළියෙල කරනු ලබයි.
- B - කළමනාකරණ ගිණුම්කරණ වාර්තා පිළියෙල කිරීමේදී ගිණුම්කරණ ප්‍රමිත අනුගමනය කිරීම අනිවාර්ය නොවේ.
- C - කළමනාකරුවන්ට අවශ්‍යතාවයක් ඇති වූ ඕනෑම අවස්ථාවකදී කළමනාකරණ ගිණුම්කරණ වාර්තා පිළියෙල කරනු ලබයි.
- D - පුරෝකථනය කරන ලද තොරතුරු පමණක් කළමනාකරණ ගිණුම්කරණ වාර්තා තුළින් සපයනු ලබයි.
- (1) B හා C පමණි. (2) A, B හා C පමණි. (3) A, C හා D පමණි.
- (4) B, C හා D පමණි. (5) A, B, C හා D යන සියල්ලම ය. (.....)

25. තනි භාණ්ඩයක් පමණක් නිෂ්පාදනය කරන සමාගමක් එහි මෙහෙයුම් 2022.04.01 දින ආරම්භ කරන ලදී. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී දරන ලද පිරිවැය පහත පරිදි විය.

ඒකකයක විවලස පිරිවැය:	රු.
සෘජු අමුද්‍රව්‍ය	90
සෘජු ශ්‍රමය	50
නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය	60

මුළු ස්ථාවර නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය රු. 1 750 000 ක් විය.

වාර්ෂික නිෂ්පාදනය ඒකක 25 000 ක් වේ.

2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය:

- (1) රු. 200 (2) රු. 240 (3) රු. 270
- (4) රු. 298 (5) රු. 338 (.....)

26. නිෂ්පාදන සමාගමක පොදුකාර්ය පිරිවැය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - පොදුවේ දරන ලද නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය, පිරිවැය මධ්‍යස්ථානවලට විභජනය කෙරේ.
- B - මුළු පිරිවැය සහ මුළු නිෂ්පාදන පිරිවැය අතර වෙනස මුළු පොදුකාර්ය පිරිවැය වේ.
- C - යන්ත්‍ර පැය හෝ ශ්‍රම පැය මත පමණක් පදනම්ව පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාතය ගණනය කරනු ලබයි.
- (1) A පමණි. (2) B පමණි. (3) A හා B පමණි.
- (4) A සහ C පමණි. (5) A, B හා C යන සියල්ලම ය. (.....)

27. නිෂ්පාදිතයක 'පිරිවැය-පරිමා-ලාභ' විශ්ලේෂණය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

- A - සමවිච්ඡේදන ලක්ෂ්‍යයේදී මුළු විකුණුම් වටිනාකම, මුළු ස්ථාවර පිරිවැයට සමාන වේ.
- B - සමවිච්ඡේදන ලක්ෂ්‍යයේදී මුළු විවලස පිරිවැය සහ මුළු ස්ථාවර පිරිවැය සම්පූර්ණයෙන්ම ආවරණය කර ගැනේ.
- C - සමවිච්ඡේදන මට්ටමෙන් ඔබ්බට විකුණනු ලබන සෑම ඒකකයක් සඳහාම ලැබෙන දායකය සහ ලාභය එකිනෙකට සමාන වේ.
- (1) B පමණි. (2) A හා B පමණි. (3) A හා C පමණි.
- (4) B සහ C පමණි. (5) A, B හා C යන සියල්ලම ය. (.....)

[ගත්වැඩි පිටුව බලන්න.

● අංක 28 සහ 29 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

සමාගමක් විසින් 'A' සහ 'B' යන භාණ්ඩ වර්ග දෙකක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරයි. පළමු මෙහෙයුම් වර්ෂයට අදාළ අයවැයගත තොරතුරු පහත පරිදි වේ.

	'A'	'B'
නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත ඒකක ගණන	8 000	2 000
ප්‍රාථමික පිරිවැය (රු.)	280 000	120 000
ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ශ්‍රම පැය	5	6

වෙනත් තොරතුරු:

මුළු නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය	රු. 416 000
මුළු නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය	රු. 208 000
මුළු ශ්‍රම පැය ගණන	52 000

නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය සහ නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය ශ්‍රම පැය මත අන්තර්ග්‍රහණය කරයි. මුළු පිරිවැය මත 25% ක ලාභයක් එකතු කරමින් භාණ්ඩවල විකුණුම් මිල තීරණය කරනු ලබයි.

28. 'A' භාණ්ඩයේ ඒකකයක ඇස්තමේන්තුගත මුළු නිෂ්පාදන පිරිවැය සහ ඒකකයක මුළු පිරිවැය:

	ඒකකයක මුළු නිෂ්පාදන පිරිවැය (රු.)	ඒකකයක මුළු පිරිවැය (රු.)
(1)	60	76
(2)	75	95
(3)	75	100
(4)	80	95
(5)	80	100

(.....)

29. 'B' භාණ්ඩයේ ඒකකයක ඇස්තමේන්තුගත විකුණුම් මිල:

(1) රු. 75	(2) රු. 135	(3) රු. 144	(4) රු. 165	(5) රු. 176	(.....)
------------	-------------	-------------	-------------	-------------	---------

30. ව්‍යාපාරයක් විසින් 'X' සහ 'Y' යන ව්‍යාපෘති දෙක සලකා බලමින් සිටී. එක් එක් ව්‍යාපෘතියේ කාලය වසර 5 බැගින් වේ. පහත තොරතුරු මෙම ව්‍යාපෘති සඳහා අදාළ වේ.

	'X' ව්‍යාපෘතිය (රු.'000)	'Y' ව්‍යාපෘතිය (රු.'000)
යන්ත්‍ර ගැනුම් මිල	8 250	7 525
යන්ත්‍ර ප්‍රවාහන සහ සවිකිරීමේ පිරිවැය	150	125
ආරම්භක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවය	250	325
වසර 1 සිට 5 දක්වා ශුද්ධ මුදල් ප්‍රවාහයන්වල වර්තමාන අගය	9 566	?
ශුද්ධ වර්තමාන අගය	?	948

මෙම ව්‍යාපෘති ඇගයීමේදී කළමනාකරුවකු විසින් පහත ප්‍රකාශ සිදු කර ඇත.

A- 'X' ව්‍යාපෘතියේ ශුද්ධ වර්තමාන අගය රු. 916 000 ක් වේ.

B- 'Y' ව්‍යාපෘතියේ ආරම්භක මුදල් ගලායාම් රු. 7 650 000 ක් වේ.

C- 'Y' ව්‍යාපෘතියේ වසර 1 සිට 5 දක්වා ශුද්ධ මුදල් ප්‍රවාහයන්වල වර්තමාන අගය රු. 8 923 000 ක් වේ.

මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉහත කුමන ප්‍රකාශය/ප්‍රකාශ නිවැරදි වේ ද?

- (1) A පමණි. (2) C පමණි. (3) A හා C පමණි.
(4) B හා C පමණි. (5) A, B හා C යන සියල්ලම ය. (.....)

● අංක 31 සිට 50 තෙක් ප්‍රශ්නවලට කෙටි පිළිතුරු හිත් ඉරි මත ලියන්න.

31. 'LKAS 1 - මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම' ප්‍රමිතයට අනුව පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශනවලට අදාළව පහත එක් එක් ප්‍රකාශ සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.

ප්‍රකාශය	සත්‍ය / අසත්‍ය
A - අදාළ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කරයි.	
B - නම අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි තොරතුරු සපයන ලෙස සමාගමට නියම කළ නොහැකි පරිශීලකයන්ගේ අවධානයන් සපුරාලීම සඳහා පිළියෙල කරයි.	
C - ආයතනයක අඛණ්ඩ පැවැත්ම පිළිබඳව කළමනාකාරිත්වයේ තක්සේරුව මත පිළියෙල කරනු ලබයි.	
D - ආයතනයක මෙහෙයුම් ප්‍රතිඵලය පිළිබඳ තොරතුරු උපවිත පදනමට මෙන්ම මුදල් පදනමට ද සපයනු ලබයි.	

32. වෙළෙඳ ව්‍යාපාරයක ගිණුම්කරණ සම්කරණයේ දක්වනු ලබන ගිණිමේ වටිනාකම කෙරෙහි පහත එක් එක් ගනුදෙනුවේ **ශුද්ධ බලපෑම** (අගය ද සහිතව) සඳහන් කරන්න.

ගනුදෙනුව	ශුද්ධ බලපෑම වැඩි වේ (I) / අඩු වේ (D) / වෙනස් නොවේ (NC)	අගය (රු.'000) (අභ්‍යන්තර)
A - වර්ෂයට අදාළ රු. 600 000 ක පොලිය ද සහිතව රු. 1 250 000 ක් වූ ණය වාරිකය ගෙවීම		
B - ලැයිස්තුගත මිල රු. 2 500 000 ක් වූ භාණ්ඩ 10% ක වෙළෙඳ වට්ටමකට යටත්ව ණයට මිල දී ගැනීම		

● අංක 33 සහ 34 ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට පහත තොරතුරු භාවිත කරන්න.

ව්‍යාපාරයක සියලු මුදල් ගනුදෙනු බැංකු ජංගම ගිණුමක් තුළින් සිදුකරනු ලබයි. 2023 දෙසැම්බර් මාසය සඳහා මෙම ව්‍යාපාරයේ මුදල් ගිණුමෙන් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	රු.'000
2023.12.01 දිනට මුදල් ගිණුමේ ශේෂය (හර)	200
2023.12.31 දිනට මුදල් ගිණුමේ ශේෂය (හර)	800
2024.01.04 දින ලද 2023 දෙසැම්බර් මාසය සඳහා බැංකු ප්‍රකාශනයේ සාරාංශය:	රු.'000
2023.12.01 දිනට බැර ශේෂය	200
උපලබ්ධි වූ මුළු චෙක්පත්	2 200
ගෙවීම් සඳහා ඉදිරිපත් කළ මුළු චෙක්පත්	1 500
සෘජු ප්‍රේෂණ (ආයෝජන ආදායම)	300
ස්ථාවර නියෝග ගෙවීම - ණය වාරිකය (රු. 30 000 ක පොලිය ද ඇතුළත්ව)	50
2023.12.31 දිනට ශේෂය	?

සෘජු ප්‍රේෂණ සහ ස්ථාවර නියෝග ගෙවීම මුදල් ගිණුමේ සටහන් කරනු ලබන්නේ බැංකු ප්‍රකාශනය ලැබුණු පසුව ය. තවද, ගනුදෙනුකරුවකුගෙන් ලැබී බැංකුවේ තැන්පත් කරන ලද රු. 200 000 ක චෙක්පතක් අගරු වී ඇත. මෙම අගරු වූ චෙක්පත සම්බන්ධයෙන් කිසිදු ගැලපීමක් ගිණුම් පොත්වල සිදුකර නොමැත.

33. පහත දෑ හඳුනාගන්න:

2023.12.31 දිනට:

	වටිනාකම (රු.'000)	ශේෂය (හර/බැර)
(අ) බැංකු ප්‍රකාශනයේ ශේෂය		
(ආ) මුදල් ගිණුමේ සංශෝධිත ශේෂය		

34. පහත දෑ සටහන් කිරීම සඳහා ද්විත්ව සටහන් ලියන්න (සංලක්ෂ්‍යය අවශ්‍ය නොවේ):

විස්තරය	හර (රු.'000)	බැර (රු.'000)
(අ) රු. 200 000 ක චෙක්පත අගරු වීම:		
(ආ) ස්ථාවර නියෝග ගෙවීම - රු. 50 000 ක් වූ ණය වාරිකය (රු. 30 000 ක පොලිය ද ඇතුළත්ව):		

[තවමති පිටුව බලන්න.

35. ඔබත් උචිත ගිණුම්කරණ සංකල්ප භාවිත කරමින් පහත වගන්ති සම්පූර්ණ කරන්න.
- A - ආයතනයක මූල්‍ය ප්‍රකාශනවල ණයගැතියන් සහ ණයගිම්යන් හඳුනාගැනීම සඳහා සංකල්පය පදනම් සපයනු ලබයි.
- B - කොටස් හිමියන්ට ගෙවූ ලාභාංශ, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනයේ ලාභ බෙදාහැරීමක් ලෙස ඉදිරිපත් කරනු ලබන්නේ සංකල්පයට අනුව ය.
- C - කාලය හෝ වටිනාකම අවිනිශ්චිත වන වගකීම් සඳහා ප්‍රතිපාදන හඳුනාගැනීමට සංකල්පය පදනම් සපයනු ලබයි.
- D - සාධාරණ අගයට දේපළ, පිරිසිදු හා උපකරණ ප්‍රත්‍යාගණනය කිරීම, සංකල්පයෙන් බැහැර වන අවස්ථාවකට උදාහරණයක් වේ.
36. නිෂ්පාදන ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළව පහත වගන්ති/සමීකරණ සම්පූර්ණ කරන්න.
- A ගින්නක් නිසා හානි වූ අමුද්‍රව්‍යවල පිරිවැය ප්‍රකාශනයෙහි හඳුනාගැනේ.
- B තොනිම් තොගය පිරිවැය හෝ මුළු නිෂ්පාදන පිරිවැය මත අගය කරනු ලබයි.
- C ආරම්භක අමුද්‍රව්‍ය තොගය + මිල දී ගත් අමුද්‍රව්‍ය - අවසාන අමුද්‍රව්‍ය තොගය =
- D ආරම්භක නිම් භාණ්ඩ තොගය + මුළු නිෂ්පාදන පිරිවැය - අවසාන නිම් භාණ්ඩ තොගය =
37. සමගි ක්‍රීඩා සමාජයේ 2023.01.01 දිනට සාමාජිකයින් සංඛ්‍යාව 300 ක් විය. එක් සාමාජිකයකුගේ මාසික සාමාජික ශාස්තුව රු. 1 000 ක් වේ. සාමාජික මුදල්වලට අදාළ තොරතුරු පහත දැක්වේ.
- | | |
|--|------------|
| 2023.01.01 දිනට කලින් ලද සාමාජික මුදල් | රු. 30 000 |
| 2023.01.01 දිනට හිඟහිටි සාමාජික මුදල් | රු. 40 000 |
- 2023.01.01 දිනට හිඟහිටි සාමාජිකයින් 30 දෙනෙකු විය. ඔවුන්ගෙන් සාමාජිකයින් 20 දෙනෙකු 2022 දෙසැම්බර් මාසය සඳහා හිඟහිටි සාමාජික මුදලක්, ප්‍රචරිත වර්ෂයට අදාළ සම්පූර්ණ සාමාජික මුදලක් 2023 වර්ෂය තුළදී ගෙවා තිබුණි. ඉතිරි හිඟහිටි සාමාජිකයින් 10 දෙනා, 2022 වර්ෂයේ අවසාන මාස දෙක සඳහා හිඟ මුදල සහ 2023 වර්ෂයට අදාළ සම්පූර්ණ සාමාජික මුදල ද 2023.12.31 දින දක්වා ගෙවා නොතිබුණි.
- 2023.01.01 දිනට කලින් ලද සාමාජික මුදල් සියල්ල 2023 වර්ෂයට අදාළ වේ.
- අනෙක් සියලු සාමාජිකයින් ඔවුන්ගේ සාමාජික මුදල් නිසි පරිදි ගෙවා තිබුණි.
- පහත දැ හඳුනාගන්න:
- (අ) 2023.12.31 දිනට ලැබිය යුතු සාමාජික මුදල් (රු.'000) :
- (ආ) 2023.12.31 දිනෙන් අවසන් වර්ෂය තුළදී ලද මුළු සාමාජික මුදල් (රු.'000) :
38. හවුල් ව්‍යාපාරයකට අදාළව පහත එක් එක් ප්‍රකාශය සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.
- | ප්‍රකාශය | සත්‍ය / අසත්‍ය |
|---|----------------|
| A - ලිඛිත ගිවිසුමක් නොමැතිව හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි ය. | |
| B - හවුල් ව්‍යාපාරයක සිටිය හැකි උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව 20 දෙනෙකුට සීමා කර ඇත්තේ 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතට අනුව ය. | |
| C - හවුල් ව්‍යාපාරයක කීර්තිනාමය ගළපනු ලබන්නේ නව හවුල්කරුවකු ඇතුළත් කර ගන්නා අවස්ථාවකදී පමණි. | |
| D - 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ 24 වන වගන්තියට අනුව හවුල්කරුවන් විසින් ප්‍රාග්ධනයට අතිරේකව ඔවුන් ලබාදී ඇති ණය සඳහා 5% ක වාර්ෂික පොලියක් ලැබීමට හිමිකම් ලබයි. | |

39. රටේ සහ සඳුන් ලාභාලාභ සම සමඟ බෙදාගනිමින් හවුල් ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. පහත තොරතුරු හවුල්කරුවන්ගේ ජංගම ගිණුම්වලින් උපුටා ගන්නා ලදී.

	රට (රු.'000)	සඳුන් (රු.'000)
2022.04.01 දිනට ශේෂය (බැර)	3 000	2 000
හවුල්කරුවන්ගේ වෙනත්	1 400	1 200
හවුල්කරුවන්ට ගෙවූ වෙනත්	(1 000)	(1 000)
ප්‍රාග්ධනය මත පොලිය	800	400
ලාභ කොටස	?	?
2023.03.31 දිනට ශේෂය (බැර)	5 100	3 500

2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පහත දෑ හඳුනාගන්න:

- (අ) රටේ ලාභ කොටස (රු.'000) :
- (ආ) සඳුන්ට විසර්ජනය කරන ලද මුළු ලාභය (රු.'000) :
- (ඉ) හවුල් ව්‍යාපාරයේ ලාභය (රු.'000) :

40. මූල්‍ය වාර්තාකරණයේ සංකල්පනාත්මක රාමුවට (2018) අනුව පහත වගන්ති සම්පූර්ණ කරන්න.

- A - මූල්‍ය ප්‍රකාශන සාමාන්‍යයෙන් පිළියෙල කරනු ලබන්නේ උපකල්පනය මත ය.
- B - ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමේ භව්‍යතාව සඳහා ඇති අයිතිය ලෙස නිර්වචනය කෙරේ.
- C - මිනුම්කරණ පදනමක් තෝරාගැනීමේදී සලකා බලන සාධක දෙක වන්නේ සහ වේ.

41. සීමිත පොදු සමාගමක සාමාන්‍ය කොටස්වලට අදාළව පහත එක් එක් ප්‍රකාශය සත්‍ය ද (T) අසත්‍ය ද (F) යන්න සඳහන් කරන්න.

- | ප්‍රකාශය | සත්‍ය / අසත්‍ය |
|---|----------------|
| A - හිමිකම් කොටස් නිකුත්ව සමාගමේ හිමිකම් සහ වත්කම් යන දෙකෙහිම වැඩිවීමට හේතු වේ. | |
| B - කොටස් නිකුත්වීමේදී අයදුම්පත් සමග ලද මුදල් සෘජුවම කොටස් ප්‍රාග්ධන ගිණුමට බැර කරනු ලබයි. | |
| C - කොටස් විභජනය සෑම විටම සමානුපාතික විභජන ක්‍රමය මත සිදුකළ යුතු ය. | |
| D - සංචිත ප්‍රාග්ධනික කිරීම, සමාගමේ කොටස් හිමියන් සංඛ්‍යාව වැඩිවීමට හේතු වේ. | |

42. 2023 මාර්තු මාසය සඳහා ඇඟලුම් නිෂ්පාදන සමාගමක භාවිත කරන ලද අමුද්‍රව්‍යයක් (කපුරෙදි) සඳහා පහත තොරතුරු අදාළ වේ.

දිනය	විස්තරය
01	ආරම්භක තොගය - මීටර් 500 (මීටරයක ගැනුම් මිල රු. 2 000 කි.)
10	කර්මාන්තශාලාවට නිකුත් කිරීම - මීටර් 300
20	මිල දී ගැනීම - මීටර් 400 ක් මීටරයක් රු. 2 500 බැගින්
31	කර්මාන්තශාලාවට නිකුත් කිරීම - මීටර් 360

'LKAS 2 - තොග' ප්‍රමිතයට අනුව පහත එක් එක් පිරිවැය සූත්‍ර ක්‍රමය යටතේ 2023.03.31 දිනට මෙම අමුද්‍රව්‍යයේ තොග පිරිවැය කොපමණ ද?

- (අ) පෙර-පිටිසි පෙර-පිට ක්‍රමය (FIFO) අනුව පිරිවැය (රු.'000) :
- (ආ) භරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය (WAC) අනුව පිරිවැය (රු.'000) :

43. 'LKAS 8 - ගිණුම්කරණ ප්‍රතිපත්ති, ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම් සහ වැරදි' ප්‍රමිතයට අනුව පහත එක් එක් අවස්ථාව ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස් වීමක් ද ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස් වීමක් ද යන්න සඳහන් කරන්න.

- | අවස්ථාව | ප්‍රතිපත්ති වෙනස්වීමක් / ඇස්තමේන්තු වෙනස්වීමක් |
|--|--|
| A - ක්ෂය ක්‍රමය, සරල මාර්ග ක්‍රමයේ සිට හිතවන ශේෂ ක්‍රමයට වෙනස් කිරීම | |
| B - දේපළ, පිරිසහ හා උපකරණ මිනුම් කිරීමේ ක්‍රමය, පිරිවැය ආකෘතියේ සිට ප්‍රත්‍යාගණන ආකෘතියට වෙනස් කිරීම | |
| C - ක්ෂය කළ හැකි වත්කමක ඵලදායී ජීවකාලය වෙනස් කිරීම | |
| D - තොග පිරිවැය මිනුම් කරන සූත්‍රය භරිත සාමාන්‍ය පිරිවැය (WAC) ක්‍රමයේ සිට පෙර-පිටිසි පෙර-පිට (FIFO) ක්‍රමයට වෙනස් කිරීම | |

[ඊකාලාප්තවැනි පිටුව බලන්න.

44. 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා නිෂ්පාදන සමාගමක ගිණුම් පොත්වලින් පහත තොරතුරු උපුටා ගන්නා ලදී.

	රු.'000
දිගුකාලීන ණය	12 000
වර්ෂය සඳහා පොලී වියදම	1 200
වර්ෂය සඳහා ආදායම් බදු වියදම	800

ප්‍රචරිත වර්ෂය සඳහා හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය සහ ණය හිමිකම් අනුපාතය පිළිවෙලින් 20% ක් සහ 60% ක් ලෙස ගණනය කර ඇත.

පහත දැ හඳුනාගන්න:

- (අ) 2023.03.31 දිනට හිමිකම් (රු.'000) :
- (ආ) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභය (රු.'000) :
- (ඉ) 2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා පොලී ආවරණ අනුපාතය (වාර) :

45. පහත තොරතුරු සමාගමක නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිත කරන අමුද්‍රව්‍යයකට අදාළ වේ.

වාර්ෂික ඉල්ලුම	ඒකක 120 000
එක් ඇණවුමක ප්‍රමාණය ඒකක 3 000 ක් වන්නේ නම් වාර්ෂික ඇණවුම් පිරිවැය	රු. 60 000
ඒකකයක වාර්ෂික රඳවාගැනීමේ පිරිවැය	රු. 10

පහත දැ හඳුනාගන්න:

- (අ) ආර්ථික ඇණවුම් ප්‍රමාණය (EOQ) (ඒකක) :
- (ආ) වරකට EOQ ඇණවුම් කරන්නේ නම් මුළු වාර්ෂික රඳවාගැනීමේ පිරිවැය (රු.) :

46. සිමිත අමර පොදු සමාගම නිෂ්පාදන ව්‍යාපාරයක් වේ. ඒකක 25 000 ක මෙහෙයුම් ධාරිතා මට්ටමේදී එහි පිරිවැය තොරතුරු පහත දී ඇත.

- මුළු පිරිවැය රු. 7 500 000
- මුළු නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය රු. 2 500 000
- මුළු විචල්‍ය පිරිවැය, මුළු පිරිවැයෙන් 60% කට සමාන වේ.
- ප්‍රාථමික පිරිවැය සමන්විත වන්නේ විචල්‍ය පිරිවැයෙන් පමණි.
- ඒකකයක් සඳහා විචල්‍ය පොදුකාර්ය පිරිවැය රු. 70 ක් වේ.
- ඒකකයක් සඳහා විචල්‍ය නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය රු. 40 ක් වේ.

පහත දැ හඳුනාගන්න:

- (අ) ඒකකයක් සඳහා ප්‍රාථමික පිරිවැය (රු.) :
- (ආ) මුළු නිෂ්පාදන පිරිවැය (රු.'000) :
- (ඉ) මුළු නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය (රු.'000):

47. ආයතනයක් විසින් නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයක් සඳහා භාවිත කරන 'A', 'B' සහ 'C' යන අමුද්‍රව්‍ය තුන සඳහා පහත තොරතුරු අදාළ වේ.

	A	B	C
ඒකකයක් සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය (කිලෝ ග්‍රෑම්)	10	8	6
යළි ඇණවුම් ප්‍රමාණය (කිලෝ ග්‍රෑම්)	20 000	15 000	20 000
යළි ඇණවුම් මට්ටම (කිලෝ ග්‍රෑම්)	?	24 000	15 000
පොරොන්දු කාලය (සති):			
අවම	2	4	3
උපරිම	4	6	5

මෙම භාණ්ඩයේ සතියක නිෂ්පාදනය ඒකක 300 සිට 500 දක්වා පරාසයේ විචල්‍යය වේ.

පහත දැ හඳුනාගන්න:

- (අ) 'A' අමුද්‍රව්‍යයේ යළි ඇණවුම් මට්ටම (කිලෝ ග්‍රෑම්) :
- (ආ) 'B' අමුද්‍රව්‍යයේ උපරිම තොග මට්ටම (කිලෝ ග්‍රෑම්):
- (ඉ) 'C' අමුද්‍රව්‍යයේ අවම තොග මට්ටම (කිලෝ ග්‍රෑම්) :

[ලංසුකරණ පිටුව බලන්න.

48. පහත තොරතුරු නිෂ්පාදන ආයතනයක වේනවලට අදාළ වේ.

- එක් සේවකයෙකු සඳහා මාසික සම්මත නිෂ්පාදනය ඒකක 800 ක් වේ.
- සම්මත නිෂ්පාදන මට්ටම දක්වා ඒකකයක් සඳහා එක් සේවකයෙකුට රු. 100 ක් ගෙවනු ලැබේ.
- සම්මත නිෂ්පාදන මට්ටම ඉක්මවා නිෂ්පාදනය කරනු ලබන සෑම ඒකකයක් සඳහාම රු. 120 ක් ගෙවනු ලැබේ.
- 2023 ජනවාරි මාසය සඳහා සේවකයන් දෙදෙනෙකුගේ සත්‍ය නිෂ්පාදනය:

සේවක අංකය	සත්‍ය නිෂ්පාදනය (ඒකක)
001	950
002	800

- මෙම ආයතනයේ ගබඩා භාරකරු (සේවක අංක 003) සඳහා දිනකට රු. 1 000 ක් ගෙවනු ලබන අතර, ඔහු දෛනික පදනම මත 2023 ජනවාරි මාසයේදී දින 25 ක් වැඩ කරන ලදී.
- එක් සේවකයෙකු සඳහා රු. 5 000 බැගින් මාසික ප්‍රවාහන දීමනාවක් ගෙවනු ලැබේ.

2023 ජනවාරි මාසය සඳහා මෙම ආයතනයේ පහත දෑ හඳුනාගන්න:

(අ) මුළු ශ්‍රම පිරිවැය (රු.)	:
(ආ) මුළු සාප්පු ශ්‍රම පිරිවැය (රු.)	:
(ඇ) මුළු වක්‍ර ශ්‍රම පිරිවැය (රු.)	:

49. සමාගමක් තනි භාණ්ඩයක් නිෂ්පාදනය කිරීමට සැලසුම් කරමින් සිටියි. 2024 ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා පහත ඇස්තමේන්තු පිළියෙල කර ඇත.

	ජනවාරි	පෙබරවාරි
ප්‍රාථමික පිරිවැය (රු.)	480 000	600 000
මුළු පොදුකාර්ය පිරිවැය (රු.)	520 000	600 000
නිෂ්පාදනය (ඒකක)	8 000	10 000

අතිරේක තොරතුරු:

- මෙම භාණ්ඩයේ සියලු ප්‍රාථමික පිරිවැය, විචල්‍ය පිරිවැය වේ.
- මුළු පොදුකාර්ය පිරිවැය තුළ විචල්‍ය සහ ස්ථාවර පොදුකාර්ය පිරිවැය යන දෙකම ඇතුළත් වේ.
- මෙම කාල සීමාව තුළ, ස්ථාවර පොදුකාර්ය පිරිවැය නොවෙනස්ව පවතී.
- ඒකකයක ඇස්තමේන්තුගත විකුණුම් මිල රු. 125 ක් වේ.

පහත දෑ හඳුනාගන්න:

(අ) ඒකකයක් සඳහා විචල්‍ය පිරිවැය (රු.)	:
(ආ) දායක විකුණුම් අනුපාතය	:
(ඇ) සමච්ඡේදන ලක්ෂ්‍යය (ඒකක)	:

50. සමාගමක් විසින් යන්ත්‍රයක් මිල දී ගැනීමට සලකා බලමින් සිටියි. මෙම යන්ත්‍රයේ අපේක්ෂිත ඵලදායී ජීවකාලය වසර 5 කි. මෙම යන්ත්‍රයේ ඇස්තමේන්තුගත මුදල් ප්‍රවාහයන් පහත දී ඇත.

	රු.'000
යන්ත්‍රයේ ගැනුම් පිරිවැය	8 250
ආරම්භයේ දී යන්ත්‍රය සඳහා අවශ්‍ය වන කාරක ප්‍රාග්ධනය	1 000
වාර්ෂික ශුද්ධ මුදල් ගලාඒම්	3 300
යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය අවසානයේ සුන්බුන් අගය	1 250

යන්ත්‍රයේ ඵලදායී ජීවකාලය අවසානයේදී කාරක ප්‍රාග්ධනය අයකර ගත හැකි ය. සරල මාර්ග ක්‍රමය මත යන්ත්‍රය ක්ෂය කරනු ලබයි.

යන්ත්‍රය සඳහා පහත දෑ හඳුනාගන්න:

(අ) පිළිගෙවුම් කාලය (වසර)	:
(ආ) 5 වන වර්ෂයේ මුළු ශුද්ධ මුදල් ගලාඒම් (රු.'000)	:
(ඇ) ගිණුම්කරණ ප්‍රතිලාභ අනුපාතය (සාමාන්‍ය ආයෝජනය මත පදනම්ව) :	

අ.පො.ස. (උසස් පෙළ) විභාගය - 2023 (2024)
33 - ගිණුම්කරණය
I පත්‍රය

ප්‍රශ්නය	පිළිතුර
1	3
2	3
3	4

ප්‍රශ්නය	පිළිතුර
18	4
19	1
20	4
21	2
22	4

ප්‍රශ්නය	පිළිතුර
4	3
5	4
6	5
7	5
8	5

ප්‍රශ්නය	පිළිතුර
23	1
24	2
25	3
26	1
27	4

ප්‍රශ්නය	පිළිතුර
9	1 $\frac{1}{2}$
10	1
11	5
12	1
13	3

ප්‍රශ්නය	පිළිතුර
28	2
29	4
30	3

ප්‍රශ්නය	පිළිතුර
14	4
15	2
16	5
17	2

(1-30 දක්වා සෑම නිවැරදි පිළිතුරකටම ලකුණු 04 බැගින්, මුළු ලකුණු 120)

31. A - සත්‍ය / T (01)
 B - සත්‍ය / T (01)
 C - සත්‍ය / T (01)
 D - සත්‍ය / T (01)
32. A - අඩු වේ / D (01) රු. 600 000 (01) ක් 600
 B - වෙනස් නොවේ / NC (02) 0

33. (අ) (රු.'000) 1 150 (01) බැර (01)
 (ආ) (රු.'000) 850 (01) හර (01)

34. (අ) වෙළෙඳ ණයගැති පාලන ගිණුම හර 200
 මුදල් ගිණුම බැර 200 } (02)

- (ආ) ණය ගිණුම හර 20
 ණය පොලී ගිණුම හර 30
 මුදල් ගිණුම බැර 50
 (සියලු සංඛ්‍යා රු.'000 වලිනි)

- A - උපචිත (01)
 B - ඒකක (01)
 C - ආරක්ෂණ / තත්ත්ව (01)
 D - ඓතිහාසික පිරිවැය (01)

36. A - ආදායම් / ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් / විස්තීරණ ආදායම් (01)
 B - ප්‍රාථමික පිරිවැය (01)
 C - පාරිභෝජනය කරන ලද අමු ද්‍රව්‍ය පිරිවැය (01)
 D - විකුණුම් පිරිවැය (01)

37. (අ) (රු.'000) 140 (02)
 (ආ) (රු.'000) 3 470 (02)

- 38 A - අසත්‍ය / F (01)
 B - අසත්‍ය / F (01)
 C - අසත්‍ය / F (01)
 D - සත්‍ය / T (01)
- 39 (අ) (රු.'000) 900 (01)
 (ආ) (රු.'000) 2 500 (01)
 (ඉ) (රු.'000) 5 600 (02)
- 40 A - අඛණ්ඩ පැවැත්ම (01)
 B - ආර්ථික සම්පත් (01)
 C - අදාළ බව (01) විශ්වාසනීය නියෝජනය (01)
- 41 A - සත්‍ය / T (01)
 B - අසත්‍ය / F (01)
 C - අසත්‍ය / F (01)
 D - අසත්‍ය / F (01)
- 42 (අ) (රු.'000) 600 (02)
 (ආ) (රු.'000) 560 (02) 559.76
- 43 A - ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම (01)
 B - ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස්වීම (01)
 C - ගිණුම්කරණ ඇස්තමේන්තු වෙනස්වීම (01)
 D - ගිණුම්කරණ ප්‍රතිපත්ති වෙනස්වීම (01)
- 44 (අ) (රු.'000) 20 000 (02)
 (ආ) (රු.'000) 4 000 (01)
 (ඉ) වාර 5 (01)
- 45 (අ) ඒකක 6 000 (02)
 (ආ) රු. 30 000 (02)

- 46 (අ) රු. 110 (02)
 (ආ) (රු.'000) 5 250 (01)
 (ඉ) (රු.'000) 2 250 (01)
- 47 (අ) කි.ග්‍රෑ. 20 000 (01)
 (ආ) කි.ග්‍රෑ. 29 400 (02)
 (ඉ) කි.ග්‍රෑ. 5 400 (01)
- 48 (අ) රු. 218 000 (02)
 (ආ) රු. 188 000 (01)
 (ඉ) රු. 30 000 (01)
- 49 (අ) රු. 100 (02)
 (ආ) 20% (01)
 (ඉ) ඒකක 8 000 (01)
- 50 (අ) වසර 2 සහ මාස 10 (වසර 2.8) (02) *2020 2020 6 / 2.5 2020 2020 9*
 (ආ) (රු.'000) 5 550 (01)
 (ඉ) 40% / 36.18 (01)

(ලකුණු 80)

ප්‍රශ්න අංක

1 - 30

ලකුණු 120

31 - 50

ලකුණු 80

ලකුණු 200

ප්‍රශ්න අංක 01

(1)

සීමිත රුවිනි පොදු සමාගම
2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීරණ ආදායම් ප්‍රකාශනය

01

	සටහන්	රු. '000	
විකුණුම්		75 900	
විකුණුම් පිරිවැය		(50 600)	02 පෙරවැඩ 1
දළ ලාභය		25 300	
වෙනත් ආදායම්		2 800	01 පෙරවැඩ 2
බෙදාහැරීමේ පිරිවැය		(10 250)	03 පෙරවැඩ 3
පරිපාලන වියදම්		(10 600)	04 පෙරවැඩ 4
වෙනත් වියදම්		(800)	02 පෙරවැඩ 5
මූල්‍ය පිරිවැය		(1 780)	01 පෙරවැඩ 6
බදු පෙර ලාභය	01	4 670	
ආදායම් බදු වියදම		(900)	01 පෙරවැඩ 7
කාලච්ඡේදය සඳහා ලාභය		3 770	
වෙනත් විස්තීරණ ආදායම		-	
කාලච්ඡේදය සඳහා මුළු විස්තීරණ ආදායම		01 3 770	

සටහන් අංක 01: බදු පෙර ලාභය ගණනය කිරීමේදී පහත වියදම් ද අඩුකර ඇත.

	රු. '000
අධ්‍යක්ෂ ගාස්තු	1500
ක්ෂය - දේපළ, පිරිසත සහ උපකරණ	8 400
ක්ෂය - භාවිත අයිතිය සහිත චන්කම්	4 200
ඉඩම් ප්‍රත්‍යාගණන උභ්‍යන්තර විය	600
වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන	950
කල්බදු පොලිය	1 280

සාකාන්ත
අතිරේක

(ඕනෑම අයිතම දෙකකට ලකුණු 01 බැගින් උපරිම ලකුණු 01 ය).

(ලකුණු 17)

පෙරවැඩ 1 විකුණුම් පිරිවැය

රු.'000

ශේෂය

45 200

එකතු කළා : ක්ෂය - කර්මාන්තශාලා ගොඩනැගිල්ල

2 000*

අඩු කළා : තොගය සඳහා 10%

(200)*

එකතු කළා : ක්ෂය - නිෂ්පාදන පිරියත

4 000*

අඩු කළා : තොගය සඳහා 10%

(400)*

එකතුව

50 600

1800
6000
(600) 3600

(*ඕනෑම නිවැරදි අයිතම දෙකක් සඳහා ලකුණු 01 - උපරිම ලකුණු 02)

පෙරවැඩ 2 වෙනත් ආදායම්

ශේෂය

2 200

එකතු කළා : මෝටර් රථය විකුණුම් මත ලාභය

600 01

එකතුව

2 800

පෙරවැඩ 3 බෙදාහැරීමේ පිරිවැය

ශේෂය

8 900

මූලික පරීක්ෂණ පිරිවැය - නිෂ්පාදනය කරන ලද
භාණ්ඩවල පිරිවැය

1 000 01

ගෙවූ වගකීම් සහතික වියදම්

(600) 01

වර්ෂය සඳහා වගකීම් සහතික ප්‍රතිපාදන

950 01

එකතුව

10 250

← ගොනුවලට යාමක්
නිසි නැත.

350 02

පෙරවැඩ 4 පරිපාලන වියදම්

ශේෂය

7 500

නිෂ්පාදන පිරියතයේ සවිකිරීමේ පිරිවැය

(2 000) 01

මූලික පරීක්ෂණ පිරිවැය - නිෂ්පාදනය කරන ලද
භාණ්ඩවල පිරිවැය

(1 000)

මූලික පරීක්ෂණ පිරිවැය - වෘත්තීය ගාස්තුව

(500)

ක්ෂය - භාවිත අයිතිය සහිත කාර්යාල ගොඩනැගිල්ල

4 200 01

ක්ෂය - කාර්යාල උපකරණ

2 400 01

එකතුව

10 600

පෙරවැඩ 5 වෙනත් වියදම්

ශේෂය

1 000

ඉඩම් ප්‍රත්‍යාගණන උභනතාවය

600

01

අතුරු ලාභාංශ

(800)

01

එකතුව

800

පෙරවැඩ 6 මූල්‍ය පිරිවැය

ශේෂය

500

කල්බදු පොලිය

1 280

01

එකතුව

1 780

පෙරවැඩ 7 ආදායම් බදු වියදම

වර්ෂය සඳහා ආදායම් බදු වගකීම

800

පසුගිය වර්ෂය සඳහා ආදායම් බදු උභන ප්‍රතිපාදනය

100

01

එකතුව

900

සීමිත රුචිති පොදු සමාගම

2023.03.31 දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

01

ජංගම නොවන වත්කම්	සටහන්	රු. '000	
දේපළ, පිරිසිදු සහ උපකරණ	02	01 66 000	
භාවිත - අයිතිය සහිත වත්කම්	03	01 16 800	
ජංගම වත්කම්			
නොගය	04	01 4 800	පෙරවැඩ 8
වෙළෙඳ ලැබිය යුතු දෑ		9 150	
මුදල් සහ මුදල් සමාන දෑ		300	
මුළු වත්කම්		<u>97 050</u>	
හිමිකම්			
ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්		01 46 000	
සංචිත			
රඳවාගත් ඉපයුම්		01 20 970	
ජංගම නොවන වගකීම්			
කල්බදු වගකීම්		01 13 335	පෙරවැඩ 11
ජංගම වගකීම්			
වෙළෙඳ ගෙවිය යුතු දෑ		6 500	
කල්බදු වගකීම්		7 665	
ගෙවිය යුතු පොලී වියදම්		1 280	
ගෙවිය යුතු ආදායම් බදු		150	
වගකීම් සහතික සඳහා ප්‍රතිපාදන		1 150	
මුළු හිමිකම සහ වගකීම්		<u>97 050</u>	

8945

2

01

3720 + 3945

01

3945

01

පෙරවැඩ 9

01

පෙරවැඩ 10

3945

2

සටහන් අංක 02: දේපළ, පිරිසත සහ උපකරණ

රු. '000

පිරිවැය / අගය	ඉඩම්	කර්මාන්තශාලා ගොඩනැගිල්ල	නිෂ්පාදන පිරිසත	කාර්යාල උපකරණ	මෝටර් රථය	එකතුව
2022.04.01 දිනට						
ශේෂය	7 000	28 000	28 000	(01) 12 000	5 500	(01) 80 500
එකතු කිරීම්			13500 / 12 500	(01)		12 500
ඉවත් කිරීම්					(5 500)	(5 500)
ප්‍රත්‍යාගණන						
උනන්දුව	(600)	(01)				(600)
2023.03.31 දිනට						
ශේෂය	6 400	28 000	40 500	12 000	-	86 900
සමුච්චිත ක්ෂය						
2022.04.01 දිනට						
ශේෂය		5 000	4 000	3 500	2 100	14 600
වර්ෂය සඳහා ක්ෂය		(02) 2 000	4 000	2 400		8 400
ඉවත් කිරීම්					(2 100)	(01) (2 100)
2023.03.31 දිනට						
ශේෂය	-	7 000	8 000	5 900	-	20 900
2023.03.31 දිනට						
ධාරණ වටිනාකම	6 400	21 000	32 500	6 100	-	66 000

සටහන් අංක 03: භාවිත අයිතිය සහිත වත්කම්

පිරිවැය	කාර්යාල ගොඩනැගිල්ල (රු. '000)
2022.04.01 දිනට ශේෂය	-
එකතු කිරීම්	21 000
2023.03.31 දිනට ශේෂය	21 000
සමුච්චිත ක්ෂය	
2022.04.01 දිනට ශේෂය	-
වර්ෂය සඳහා ක්ෂය	(01) 4 200
2023.03.31 දිනට ශේෂය	4 200
2023.03.31 දිනට ධාරණ වටිනාකම	16 800

සටහන් අංක 04 : තොගය

(රු.'000)

තොගය - අමු ද්‍රව්‍ය

600

තොගය - නිමි භාණ්ඩ

4 200 පෙරවැඩ 8

4 800

(ලකුණු 19)

පෙරවැඩ 8 තොගය - නිමි භාණ්ඩ		රු.'000
ශේෂය		3 600
එකතු කළා : කර්මාන්තශාලා ගොඩනැගිල්ල මත ක්ෂය		200
එකතු කළා : නිෂ්පාදන පිරියත මත ක්ෂය		400
සංශෝධිත ශේෂය	01	<u>4 200</u>
පෙරවැඩ 9 ගෙවිය යුතු ආදායම් බදු		
2022.04.01 දිනට ශේෂය		350
එකතු කළා : ප්‍රවර්තන වර්ෂය සඳහා ආදායම් බදු		800
අඩු කළා : ගෙවීම්		(1 100)
එකතු කළා : පසුගිය වර්ෂය සඳහා ආදායම් බදු උභය ප්‍රතිපාදනය		100
2023.03.31 දිනට ශේෂය		<u>150</u>
පෙරවැඩ 10 වගකීම් සහතික සඳහා ප්‍රතිපාදනය		
2022.04.01 දිනට ශේෂය		800
එකතු කළා : වර්ෂය සඳහා වගකීම් සහතික ප්‍රතිපාදනය		950
අඩු කළා : ගෙවූ වගකීම් සහතික වියදම්		(600)
2023.03.31 දිනට ශේෂය		<u>1 150</u>
පෙරවැඩ 11 කල්බදු වගකීම - කාර්යාල ගොඩනැගිල්ල		
ශේෂය		21 000
ජංගම වගකීම්		(7 665)
2023.03.31 දිනට ජංගම නොවන වගකීම්		<u>13 335</u>

01

ලේඛන
01-බිබි

01

350

(3)

සීමිත රුවිනි පොදු සමාගම

2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා

හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය

රු. '000

	ප්‍රකාශිත ප්‍රාග්ධනය - සාමාන්‍ය කොටස්	රඳවාගත් ඉපයුම්	එකතුව
2022.04.01 දිනට ශේෂය	30 000	24 000	54 000
රඳවාගත් ඉපයුම් ප්‍රාග්ධනීක කිරීම	6 000	(6 000)	-
මහජන කොටස් නිකුත්ව	10 000		10 000
මුළු විස්තීරණ ආදායම		3 770	3 770
අතුරු ලාභාංශ		(800)	(800)
2023.03.31 දිනට ශේෂය	46 000	20 970	66 970

(ලකුණු 04)

ප්‍රශ්න අංක 1

කොටස	(1)	(2)	(3)	එකතුව
ලකුණු	17	19	04	40

(५)

(1) එක් එක් සේවකයාගේ දළ වැටුප:

ශ්‍රේණි අංකය	දළ වැටුප (රු.)	
001	50 000	01
002	75 000	01
003	62 500	01

എങ്കിലും
നമ്മളോടൊ

(ලකුණු 03)

(2) වැටුප් ලේඛනය:

සේවක අංකය	මූලික වැටුප	ජීවන වියදම් දීමනාව	දළ වැටුප	සේවක අර්ථසාධක අරමුදලට සේවක දායකත්වය (8%)	සේවක ණය අඩු කිරීම	මුළු අඩු කිරීම්	ශුද්ධ වැටුප	සේවක අර්ථසාධක අරමුදලට සේවක දායකත්වය (12%)	සේවක භාරකාර අරමුදලට සේවක දායකත්වය (3%)
001	*40 000	10 000*	50 000	*4 000	15 000*	19 000	*31 000	6 000*	*1 500
002	*65 000	10 000*	75 000	*6 000	-	6 000	*69 000	9 000*	*2 250
003	*52 500	10 000*	62 500	*5 000	10 000*	15 000	*47 500	7 500*	*1 875
එකතුව	157 500	30 000	187 500	15 000	25 000	40 000	147 500	22 500	5 625

*සැම අයිතම තුනකටම ලකුණු 01 බැගින් අයිතම 20 සඳහා උපරිම (07) ලකුණු

(ලකුණු 07)

(3) ජර්නල් සටහන්:

	හර (රු.)	බැර (රු.)
(i) වැටුප් වියදම් ගිණුම වැටුප් පාලන ගිණුම	187 500	187 500
(ii) වැටුප් පාලන ගිණුම සේවක ණය ගිණුම	25 000	25 000
(iii) EPF වියදම් ගිණුම වැටුප් පාලන ගිණුම ගෙවිය යුතු EPF ගිණුම	22 500 15 000	37 500
(iv) ETF වියදම් ගිණුම ගෙවිය යුතු ETF ගිණුම	5 625	5 625

(ලකුණු 05)

(ආ)

1) සංශෝධිත පොදුකාර්ය පිරිවැය විශ්ලේෂණ පත්‍රිකාව

(රු.'000)

විස්තරය	විභජන පදනම	එකතුව	එකලස්	නිමැවුම්	ගබඩාව
ප්‍රතිපාදනය කරන ලද		1 400	800	01 600	01
විදුලිය	කිලෝවොට් පැය 01	80	50	20	10 01
ක්ෂය	භූමි ප්‍රමාණය (වර්ග මීටර) 01	200	120	60	20 01
රක්ෂණය	භූමි ප්‍රමාණය (වර්ග මීටර) 01	100	60	30	10 01
නඩත්තු පිරිවැය	සෘජු	20	20	01	
		1 800	1 050	710	40
ගබඩා පොදුකාර්ය පිරිවැය නැවත විභජනය	3:1		01 30	01 10	(40)
මුළු නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය		1 800	1 080	720	-

(ලකුණු 11)

(2) සංශෝධිත පොදුකාර්ය පිරිවැය අන්තර්ග්‍රහණ අනුපාත

එකලස්

නිමැවුම්

එක් යන්ත්‍ර පැයක් සඳහා රු. 27 02

එක් සෘජු ශ්‍රම පැයක් සඳහා රු. 30

02

පෙරවැඩ :	එකලස්	නිමැවුම්
මුළු නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය (රු. '000)	01 1 080	01 720
පැය ගණන	40 01	24 01

(ලකුණු 04)

3)

ඒකකයක් සඳහා මුළු නිෂ්පාදන පිරිවැය - P භාණ්ඩය

රු. 600

03

පෙරවැඩ:

සෘජු අමු ද්‍රව්‍ය

216

සෘජු ශ්‍රමය

3 x 100

300

01

ප්‍රාථමික පිරිවැය

516

නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය :

එකලස්

2 x 27

01

54

නිමැවුම

1 x 30

01

30

600

ඒකකයක් සඳහා මුළු නිෂ්පාදන පිරිවැය

ඒකකයක් සඳහා මුළු පිරිවැය - Q භාණ්ඩය

රු. 850

04

පෙරවැඩ

සෘජු අමු ද්‍රව්‍ය

129

සෘජු ශ්‍රමය

4 x 100

400

01

ප්‍රාථමික පිරිවැය

529

නිෂ්පාදන පොදුකාර්ය පිරිවැය :

එකලස්

3 x 27

81

01

නිමැවුම

3 x 30

90

01

මුළු නිෂ්පාදන පිරිවැය

700

නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය

150

01

ඒකකයක් සඳහා මුළු පිරිවැය

850

(ලකුණු 07)

(4) ඒකකයක විකුණුම් මිල :

(i) P භාණ්ඩය

(ii) Q භාණ්ඩය

රු. 840

02

රු. 1 020

01

පෙරවැඩ	P භාණ්ඩය	Q භාණ්ඩය
ඒකකයක් සඳහා මුළු නිෂ්පාදන පිරිවැය	600	
නිෂ්පාදන නොවන පොදුකාර්ය පිරිවැය	100	01
ඒකකයක මුළු පිරිවැය	700	850
පිරිවැය මත ලාභය -20%	01 140	01 170
විකුණුම් මිල	840	1 020

(ලකුණු 03)

ප්‍රශ්න අංක 2

කොටස	(1)	(2)	(3)	(4)	එකතුව
(අ)	03	07	05	-	15
(ආ)	11	04	07	03	25
එකතුව					40

(අ) (1)

(රු. '000)

ශේෂය/ ගනුදෙනු අංකය	වත්කම් =				වගකීම් +		හිමිකම්
	දේපළ, පිරිසත සහ උපකරණ	කොහය	වෙළෙඳ සහ වෙනත් ලාභීය යුතු දෑ	මුදල්	බැංකු ණය	වෙළෙඳ සහ වෙනත් ගෙවිය යුතු දෑ	
2023.04.01 දිනට ශේෂය	3 000	250	400	40	800	60	2 830
1	+700			+200			+900
2		+1 300				+1 300	
3		-800	+1 400				+600
4	+500			-200		+300	
5		-20				-20	
6		+30	-50				-20
7				-70	-55		-15
8	-900			+1 600			+700
9			-1 000	+900			-100
10		+500		-500			
11		-60					-60
12				-250		-300	+50
13		-100	+80				-20
14				-500			-500
15	-20						-20
2023.04.30 දිනට ශේෂය	3 280	1 100	830	1 220	745	1 340	4 345

(ලකුණු 26)

(2) ශුද්ධ වත්කම් පදනම මත ලාභය හෝ අලාභය (රු. '000) 675

04

පෙරවැඩ (රු. '000)	
අවසාන හිමිකම්	01 4 345
ආරම්භක හිමිකම්	(2 830) 01
එකතු කළා : ගැනිලි	60 01
අඩු කළා : අතිරේක ප්‍රාග්ධනය	(900) 01

(ලකුණු 04)

(ආ) (1)

ශිෂ්‍යත්ව අරමුදල් ගිණුම (රු.'000)

	හර		බැර
ආදායම් සහ වියදම්	1 800*	ඉ/ගෙ ශේෂය	450*
ප/ගෙ ශේෂය	*4 950	මුදල්	6 300*
	<u>6 750</u>		<u>6 750</u>

(*ඕනෑම අයිතම දෙකකට ලකුණු 01 බැගින් උපරිම ලකුණු (02))

(ලකුණු 02)

(2) 2023.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය (රු.'000)

ආදායම්	1 300
සාමාජික මුදල්	1 800*
ශිෂ්‍යත්ව සඳහා පරිත්‍යාග	1 100*
සංගීත සංදර්ශනයේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලද ආදායම	1 000*
සංගීත සංදර්ශනය සඳහා අනුග්‍රාහකත්වය	<u>900*</u>
ස්ථාවර තැන්පතු පොලිය	6 100
වියදම්	
ශිෂ්‍යත්ව ගෙවීම්	1 800*
කාර්යාල වියදම්	575*
සංගීත සංදර්ශනයේ වියදම්	700*
කාර්යාල උපකරණ ක්ෂය	<u>250*</u>
	<u>3 325</u>
අතිරික්තය / හානිය	<u>2 775</u>

(02) පෙරවැඩ

1,100 + 1,000 - 700
= 1,400

(*ඕනෑම අයිතම දෙකකට ලකුණු 01 බැගින් උපරිම ලකුණු (04))

(ලකුණු 07)

පෙරවැඩ :

සාමාජික මුදල් ගිණුම (රු.'000)

	හර		බැර
ඉ/ගෙ ලැබිය යුතු	600*	ඉ/ගෙ කළින් ලද	450*
ආදායම් හා වියදම්	*1 300	මුදල්	1 500*
ප/ගෙ කළින් ලද	<u>550*</u>	ප/ගෙ ලැබිය යුතු	<u>500*</u>
	<u>2 450</u>		<u>2 450</u>

(*එකතුන් හැර ඕනෑම අයිතම තුනකට ලකුණු 01 බැගින් උපරිම ලකුණු (02))

(3) 2023.12.31 දිනට සමුච්චිත අරමුදලෙහි ශේෂය (රු.'000)

5 475 (01)

පෙරවැඩ :

2023.01.01 දිනට සමුච්චිත අරමුදල

2 700

අතිරික්තය

01

2 775

ප්‍රශ්න අංක 3

කොටස	(1)	(2)	(3)	එකතුව
(අ)	26	04	-	30
(ආ)	02	07	01	10
එකතුව				40

ප්‍රශ්න අංක 4

(අ) (1)

(i) මුදල් ලැබීම් පරිනලය (රු.'000)

දිනය	විස්තරය	වට්ටම්	වටිනාකම	විකුණුම්	VAT	වෙළෙඳ ණයගැතියෝ
	අමල්		350			350
	බිමල්	25	450			450
	වාමර	50	500			500
	අත්පිට විකුණුම්		920	800	120	
	එකතුව	75	2 220	800	120	1 300

(ඕනෑම අයිතම තුනකට ලකුණු 01 බැගින් අයිතම 16ක් සඳහා, ගණනය කරන ලද එකතුව සහ වටිනාකම් තීරුව ද සහිතව - උපරිම ලකුණු (05))

(ii) මුදල් ගෙවීම් පරිනලය (රු.'000)

දිනය	විස්තරය	වට්ටම්	වටිනාකම	වෙළෙඳ ණයගිතියෝ	වියදම්	වෙනත්
	නිහාල්	25	500	500		
	මාලා	30	600	600		
	තුෂාර		250	250		
	වියදම්		240		240	
	ලී බඩු මිලට ගැනීම		300			300
	එකතුව	55	1 890	1 350	240	300

(ඕනෑම අයිතම තුනකට ලකුණු 01 බැගින්, අයිතම 17ක් සඳහා, ගණනය කරන ලද එකතුව සහ වටිනාකම් තීරුව ද සහිතව - උපරිම ලකුණු (06))

(iii) විකුණුම් පරිනලය (රු.'000)

දිනය	විස්තරය	වටිනාකම	විකුණුම්	VAT
	අමල්	345	300	45
	බිමල්	460	400	60
	වාමර	575	500	75
	එකතුව	1 380	1 200	180

(ඕනෑම අයිතම තුනකට ලකුණු 01 බැගින් අයිතම 12ක් සඳහා, ගණනය කරන ලද එකතුව සහ වටිනාකම් තීරුව ද සහිතව උපරිම ලකුණු (04))

(iv) ගැනුම් ජර්නලය (රු.'000)

දිනය	විස්තරය	වටිනාකම	ගැනුම්	VAT
	නිහාල්	575	500	75
	මාලා	690	600	90
	තුෂාර	345	300	45
	එකතුව	1 610	1 400	210

(ඕනෑම අයිතම තුනකට ලකුණු 01 බැගින් අයිතම 12ක් සඳහා, ගණනය කරන ලද එකතුව සහ වටිනාකම් තීරුව ද සහිතව - උපරිම ලකුණු (04))

(ලකුණු 19)

(2)

(i) මුදල් ගිණුම (රු.'000)

	හර		බැර
ඉ/ගෙ/ ශේෂය	150*	වෙළෙඳ ණයගිණියෝ	*1 350
වෙළෙඳ ණයගැනියෝ	*1 300	වියදම්	*240
අත්පිට විකුණුම්	*800	ලී බඩු	*300
VAT	*120	ප/ගෙ/ ශේෂය	*480
	<u>2 370</u>		<u>2 370</u>

(* ඕනෑම අයිතම දෙකකට ලකුණු 01 බැගින් අයිතම 08 ක් සඳහා, ගණනය කරන ලද ශේෂයන් ද සහිතව උපරිම ලකුණු (04))

(එකතුවන් නොසලකා හරින්න. ජර්නල්වලින් පිටපත් කරන ලද අයිතම සඳහා සිසුන් විසින් ගණනය කරන ලද වටිනාකම් සැලකිල්ලට ගන්න)

(ii) ණයගැනි පාලන ගිණුම (රු.'000)

	හර		බැර
ඉ/ගෙ/ ශේෂය	300*	මුදල්	*1 300
විකුණුම්	*1 200	දුන් වට්ටම්	*75
VAT	*180	ප/ගෙ/ ශේෂය	*305
	<u>1 680</u>		<u>1 680</u>

(*ඕනෑම අයිතම දෙකකට ලකුණු 01 බැගින් අයිතම 06ක් සඳහා, ගණනය කරන ලද ශේෂයන් ද සහිතව උපරිම ලකුණු (03))

(එකතුවන් නොසලකා හරින්න. ජර්නල්වලින් පිටපත් කරන ලද අයිතම සඳහා සිසුන් විසින් ගණනය කරන ලද වටිනාකම් සැලකිල්ලට ගන්න)

(iii) ණයහිමි පාලන ගිණුම (රු.'000)

	හර		බැර
මුදල්	*1 350	ඉ/ගෙ/ ශේෂය	240*
ලද වට්ටම්	*55	ගැනුම්	*1 400
ප/ගෙ/ ශේෂය	<u>*445</u>	VAT	<u>*210</u>
	<u>1 850</u>		<u>1 850</u>

(* ඕනෑම අයිතම තුනකට ලකුණු 01 බැගින් අයිතම 06ක් සඳහා, ගණනය කරන ලද ශේෂයන් ද සහිතව උපරිම ලකුණු (02))

(එකතුවක් නොසලකා හරින්න. ජර්නල්වලින් පිටපත් කරන ලද අයිතම සඳහා සිසුන් විසින් ගණනය කරන ලද වටිනාකම් සැලකිල්ලට ගන්න.)

(iv) VAT පාලන ගිණුම (රු.'000)

	හර		බැර
වෙළෙඳ ණයහිමියෝ	*210	ඉ/ගෙ/ ශේෂය	100*
		වෙළෙඳ	*180
		ණයගැතියෝ	
ප/ගෙ/ ශේෂය	<u>*190</u>	මුදල්	<u>*120</u>
	<u>400</u>		<u>400</u>

(* ඕනෑම අයිතම දෙකකට ලකුණු 01 බැගින් අයිතම 05 ක් සඳහා, ගණනය කරන ලද ශේෂයන් ද සහිතව උපරිම ලකුණු (02))

(එකතුවක් නොසලකා හරින්න. ජර්නල්වලින් පිටපත් කරන ලද අයිතම සඳහා සිසුන් විසින් ගණනය කරන ලද වටිනාකම් සැලකිල්ලට ගන්න.)

(ලකුණු 11)

(ආ) (1) අපේක්ෂිත වාර්ෂික මුදල් ගලායීම සහ ගලා යාම (රු.'000)

වසර	0	1	2	3	4	5
මුදල් ගලායීම						
පැරණි යන්ත්‍රය විකිණීම	2000 (200)	1 800 (01)				
මෙහෙයුම් වියදම් අඩු වීම		500	500	500	500	500
විකුණුම් ආදායම් වැඩි වීම		3 500	3500	3500	3500	3 500
සුන්බුන් අගය						3 000
කාරක ප්‍රාග්ධනය අයකර ගැනීම						500
මුළු ගලා යීම	1 800	4 000	4 000	4 000	4 000	7 500
මුදල් ගලායාම						
නව යන්ත්‍රයේ පිරිවැය	15 000					
ප්‍රවාහන සහ සවිකිරීම් පිරිවැය	300					
අතිරේක කාරක ප්‍රාග්ධනය	500					
මුළු ගලායාම	15 800	0	0	0	0	0
ශුද්ධ මුදල් ප්‍රවාහය	(14 000)	4 000	4 000	4 000	4 000	7 500

(ලකුණු 07)

(2) පිළිගෙවුම් කාලය

(01) වසර 3 සහ මාස 6

මුද්‍රා කාලය

3෪4 හෝ 3෪෪5

පෙරවැඩ :	1 වසර	2 වසර	3 වසර	4 වසර
වාර්ෂික ශුද්ධ මුදල් ප්‍රවාහය (රු.'000)	4 000	4 000	4 000	2 000 (මාස 6)
සමුච්චිත ශුද්ධ මුදල් ප්‍රවාහය (රු.'000)	4 000	8 000	12 000	14 000

(ලකුණු 01)

(3) ශුද්ධ වර්තමාන අගය (රු.'000) (01) 3 330

පෙරවැඩ :						
වට්ටම් සාධකය 10%	1	0.91	0.83	0.75	0.68	0.62
වර්තමාන අගය (රු.'000)	(01) (14 000)	3 640	3 320	3 000	2 720	4 650
						17 330

(ලකුණු 01)

(4) (01) ශුද්ධ වර්තමාන අගය ධන අගයක් ගන්නා බැවින් නව යන්ත්‍රය මිලදී ගැනීම නිර්දේශ කෙරේ.

(-)

(ලකුණු 01)

ප්‍රශ්න අංක 4

කොටස	(1)	(2)	(3)	(4)	එකතුව
(අ)	19	11	-	-	30
(ආ)	07	01	01	01	10
එකතුව					40

ප්‍රශ්න අංක 5

(a) (1)

රාමා සහ සීතා හවුල් ව්‍යාපාරය
2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ආදායම් ප්‍රකාශනය

	රු.'000	
උපදේශන සේවා ආදායම්	10 100	(01) පෙරවැඩ 1
උපදේශන සේවා වියදම්	(5 580)	(02) පෙරවැඩ 2
කුලී වියදම්	(360)	(01)
වෙනත් වියදම්	(1 000)	
ණය පොලී වියදම්	(100)	(01)
ශුද්ධ ලාභය	3 060	
ප්‍රාග්ධනය මත පොලී :		
රාමා	500 (01)	
සීතා	400 (01)	(900)
වැටුප් :		
රාමා	600 (01)	
සීතා	480 (01)	(1 080)
ලාභ කොටස් :		
රාමා	(01) 540	
සීතා	(01) 540	(1 080)

(ලකුණු 11)

	රු.'000	
පෙරවැඩ 1: උපදේශන සේවා ආදායම්		
ශේෂය	10 000	
වාර්තා නොකළ ආදායම (රාමා සෘජුවම ලද)	100	(01)
	10 100	
පෙරවැඩ 2: උපදේශන සේවා වියදම්		
ශේෂය	6 000	
වාර්තා නොකළ වියදම් (රාමා විසින් ගෙවන ලද)	60	(01)
සීතාගේ වැටුප්, වියදම්වලින් ඉවත් කිරීම	(480)	(01)
	5 580	

(2) ප්‍රාග්ධන ගිණුම් (රු.'000)

	රාමා	සිතා	ගජබා		රාමා	සිතා	ගජබා
කීර්තිනාමය	600	600	600	(01) මුදල්	2 400	1 800	(01)
ප/ගෙ/ ශේෂය	5 660	4 300	4 000	ජංගම නොවන වත්කම්	2 600	2 200	(01)
			600	අතිරේක ප්‍රාග්ධනය	360	(01)	
				මුදල්	300	300	
				කීර්තිනාමය	900	900	(01)
	6 260	4 900	4 600		6 260	4 900	4 600

5000 / 4000
නිස ①

ජංගම ගිණුම් (රු.'000)

	රාමා	සිතා	ගජබා		රාමා	සිතා	ගජබා
ගැනිලි	200	(01)		ප්‍රාග්ධනය මත පොලී	(01) 500	400	
ගෙවූ වැටුප්		480	(01)	වැටුප්	(01) 600	480	
ලැබිය යුතු උපදේශන				ලාභ කොටස්	(01) 540	540	
සේවා ආදායම	100	(01)					
	(100 - 60) = 40	40		ණය මත පොලී		(01) 100	
ප/ගෙ/ ශේෂය	1 400	1 040		උපදේශන සේවා වියදම	60	(01)	
	1 700	1 520	-		1 700	1 520	-

(ලකුණු 14)

(ආ)

(1)

(i) ශුද්ධ ලාභ අනුපාතය

15% (02)

21%

පෙරවැඩ :

ශුද්ධ ලාභය

විකුණුම්

90 01

600 01

(ii) හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය

22.5% (02)

22 64/ 23

පෙරවැඩ :

ශුද්ධ ලාභය (රු.'000)

හිමිකම් (රු.'000)

90 01

400 01

(iii) ණය හිමිකම් අනුපාතය

62 34/63 62.5% (02)

65 %

පෙරවැඩ :

දිගු කාලීන ණය (රු.'000)

හිමිකම් (රු.'000)

250 01

400 01

(iv) කොටසක ඉපැයුම

රු. 3.60 (02)

පෙරවැඩ :

ශුද්ධ ලාභය (රු.'000)

නිකුත් කළ කොටස් සංඛ්‍යාව ('000)

90 01

25 01

(v) කොටසක ලාභාංශ

රු. 2.00 (02)

2.50

පෙරවැඩ :

ලාභාංශ (රු.'000)

නිකුත් කළ කොටස් සංඛ්‍යාව ('000)

50 01

25 01

(vi) පොලී ආවරණ අනුපාතය

වාර 7 (02)

පෙරවැඩ :

පොලිය සහ බදු අඩු කිරීමට පෙර ලාභය (රු.'000)

පොලිය (රු.'000)

140 01

20 01

(ලකුණු 12)

- (2) (i) විකුණුම් මත වඩා ඉහළ ප්‍රතිලාභයක් ජනනය කරන සමාගම
(ii) වඩා ඉහළ තෝලන මට්ටමක් සහිත සමාගම
(iii) සාමාන්‍ය කොටස් හිමියන්ට වඩා ඉහළ ලාභ ප්‍රමාණයක්
බෙදාහරින සමාගම

2.1%
(01) සීමිත බිමල් පොදු සමාගම
65%
(01) සීමිත බිමල් පොදු සමාගම
6.2.50
(01) සීමිත බිමල් පොදු සමාගම

(ලකුණු 03)

ප්‍රශ්න අංක 5

කොටස	(1)	(2)	එකතුව
(අ)	11	14	25
(ආ)	12	03	15
එකතුව			40

(අ)

සීමිත නිමාලි පොදු සමාගම
2023.03.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

	රු.'000	
මෙහෙයුම් ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහ :		
බදු පෙර ලාභය	5 700	(01) පෙරවැඩ 1
ගැලපීම් :		
ක්ෂය වීම	800	(01) පෙරවැඩ 2
මෝටර් රථය ඉවත් කිරීමේ ලාභය	(2 300)	(01) පෙරවැඩ 3
පොලී වියදම	500	(01) පෙරවැඩ 4
	4 700	
කාරක ප්‍රාග්ධනයේ වෙනස්වීම් :		
තොගය වැඩි වීම	(1 300)	(01)
වෙළෙඳ ලැබිය යුතු දෑ වැඩි වීම	(2 250)	(01) පෙරවැඩ 5
වෙළෙඳ ගෙවිය යුතු දෑ අඩු වීම	(2 000)	(01) පෙරවැඩ 6
ගෙවූ පොලිය	(450)	(01) පෙරවැඩ 7
ගෙවූ බදු	(900)	(01) පෙරවැඩ 8
මෙහෙයුම් කටයුතුවල යෙදවූ ණද්ධ මුදල් ප්‍රවාහ	(01) (2 200)	
ආයෝජන ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහ :		
මෝටර් රථ ඉවත්කිරීමෙන් ලද මුදල	5 800	(01)
කාර්යාල උපකරණ මිල දී ගැනීම	(13 500)	(01)
ආයෝජන ක්‍රියාකාරකම්වල යෙදවූ ණද්ධ මුදල් ප්‍රවාහ	(01) (7 700)	
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් මුදල් ප්‍රවාහ :		
කොටස් නිකුත් කිරීම	4 000	(01)
ණය ලබා ගැනීම	8 500	(01)
ණය වාරිකය ගෙවීම - ප්‍රාග්ධනය	(3 000)	(01) පෙරවැඩ 9
මූල්‍ය ක්‍රියාකාරකම්වලින් ජනනය වූ ණද්ධ මුදල් ප්‍රවාහ	(01) 9 500	
කාලච්ඡේදය සඳහා ණද්ධ මුදල් ප්‍රවාහය අඩු වීම	(01) (400)	
2022.01.01 දිනට මුදල් සහ මුදල් සමාන දෑ	650	(01)
2023.03.31 දිනට මුදල් සහ මුදල් සමාන දෑ	250	(01)

(ලකුණු 20)

පෙරවැඩ 1 බදු පෙර ලාභය

වර්ෂය සඳහා ලාභය	4 550	
ආදායම් බදු වියදම	<u>1 150</u>	01
බදු පෙර ලාභය	<u>5 700</u>	

පෙරවැඩ 2 දේපළ, පිරිසක සහ උපකරණ

2022.04.01 දිනට ශේෂය	16 750	
කාර්යාල උපකරණ මිල දී ගැනීම	13 500	
මෝටර් රථ ඉවත් කිරීම	(3 500)	01
2022.03.31 දිනට ශේෂය	<u>(25 950)</u>	
ක්ෂය වීම්	<u>800</u>	

පෙරවැඩ 3 මෝටර් රථ ඉවත් කිරීම

විකුණුවලින් ලද මුදල	5 800	01
ධාරණ වටිනාකම	<u>(3 500)</u>	
මෝටර් රථ ඉවත් කිරීම් ලාභය	<u>2 300</u>	

පෙරවැඩ 4 පොලී වියදම

2023.03.31 දිනට ගෙවිය යුතු පොලිය	200	01
ගෙවූ පොලිය	<u>450</u>	
2022.04.01 දිනට ගෙවිය යුතු පොලිය	<u>(150)</u>	
වර්ෂය සඳහා පොලී වියදම	<u>500</u>	

පෙරවැඩ 5 වෙළෙඳ ලැබිය යුතු දෑ

2022.04.01 දිනට ශේෂය	1 650	01
විකුණුම්	7 000	
මුදල් ලැබීම්	<u>(4 750)</u>	
2023.03.31 දිනට ශේෂය	<u>3 900</u>	

$$3900 - 1650 = 2250$$

පෙරවැඩ 6 වෙළෙඳ ගෙවිය යුතු දෑ

ණයට ගැනුම්	(3 000)	01
මුදල් ගෙවීම්	5 000	
2023.03.31 දිනට ශේෂය	<u>(3 000)</u>	
2022.04.01 දිනට ශේෂය	<u>5 000</u>	

$$5000 - 3000 = 2000$$

පෙරවැඩ 7 ගෙවූ පොලිය

ණය වාරිකය

ප්‍රාග්ධන ගෙවීම්

ගෙවූ පොලිය

3 450
(3 000) } 01
450

පෙරවැඩ 8 ගෙවිය යුතු ආදායම් බදු

2022.04.01 දිනට ශේෂය

ආදායම් බදු වියදම

2023.03.31 දිනට ශේෂය

ගෙවූ ආදායම් බදු

350
1 150 } 01
(600)
900

පෙරවැඩ 9 බැංකු ණය

2022.04.01 දිනට ශේෂය

වර්ෂය තුළ ලබා ගත් ණය

2023.03.31 දිනට ශේෂය

වර්ෂය තුළ ණය ආපසු ගෙවීම්

10 000
8 500 } 01
(15 500)
3 000

(1) මුළු ස්ථාවර පිරිවැය

රු. 80 000 (03)

පෙරවැඩ වෑන් රථ කුලිය	55 000	01
මාර්ගෝපදේශකගේ ගාස්තු	10 000	01
බෝට්ටු කුලිය	15 000	01

(ලකුණු 03)

(2) එක් පුද්ගලයෙකු සඳහා විවලා පිරිවැය

රු. 55 000 (05)

පෙරවැඩ දුම්රිය ටිකට්ටත් ගාස්තු	7 000	01
නවාතැන් පිරිවැය	30 000	01
ඓතිහාසික ස්ථාන සඳහා ඇතුළත් වීමේ ගාස්තු	5 000	01
ආහාරපාන වියදම්	10 000	01
විවිධ වියදම්	3 000	01

(ලකුණු 05)

(3) රු. 71 000ක ගාස්තුවක් අයකරන්නේ නම් මුළු පිරිවැය ආවරණ කිරීමට අවශ්‍යවන පුද්ගලයින් සංඛ්‍යාව = 5

(03)

පෙරවැඩ එක් පුද්ගලයෙකුගෙන් අයකරන ගාස්තුව	71 000	01
එක් පුද්ගලයෙකු සඳහා විවලා පිරිවැය	01 (55 000)	
එක් පුද්ගලයෙකුගේ දායකත්වය	16 000	
ස්ථාවර පිරිවැය	01 80 000	
පුද්ගලයින් සංඛ්‍යාව	80 000/16 000 = 5	

(ලකුණු 03)

(4)

(i) පුද්ගලයින් 4 දෙනෙකු සහභාගීවන්නේ නම් මුළු පිරිවැය ආවරණය කිරීම සඳහා අය කළ

(04)

යුතු ගාස්තුව = රු. 75 000 (4)

පෙරවැඩ මුළු ස්ථාවර පිරිවැය	01 80 000
මුළු විවලා පිරිවැය (01 55 000 * 4 01)	220 000
මුළු පිරිවැය	300 000
අය කළ යුතු ගාස්තුව (300 000/4)	75 000

$$\frac{300000}{4} = 75000$$

(ii) එක් පුද්ගලයෙකුගේ දායකත්වය

20 000 (02)

පෙරවැඩ	එක් පුද්ගලයෙකුගෙන් අයකරන ගාස්තුව	01	75 000
	එක් පුද්ගලයෙකු සඳහා විවලා පිරිවැය	01	(55 000)
	එක් පුද්ගලයෙකුගෙන් ලැබෙන දායකත්වය		20 000

(iii) එක් පුද්ගලයෙකුගෙන් අයකරන ගාස්තුව

80 000 (03)

පෙරවැඩ	මුළු ස්ථාවර පිරිවැය	01	80 000
	අපේක්ෂිත ලාභය		20 000
	මුළු විවලා පිරිවැය	01	<u>220 000</u>
			320 000
	පුද්ගලයින් සංඛ්‍යාව		4
	එක් පුද්ගලයෙකුගෙන් අය කරන ගාස්තුව (320 000/4)		80 000

ලැබූ
320000 [3]
4

(ලකුණු 09)

ප්‍රශ්න අංක 6

කොටස	(1)	(2)	(3)	(4)	එකතුව
(අ)					20
(ආ)	03	05	03	09	20
එකතුව					40